



## කැඳීම්ය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අධ්‍යාපන තේක්නොෂීය

ව්‍යාපිත හා කළමනාකරණ අධ්‍යාපන පිළිය

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍යය) උපාධි පළමු පරීක්ෂණය (බාහිර) - 2016

ජනවාරි/ පෙබරවාරි - 2022

### BMGT E 1015 - කළමනාකරණ මූලධෑම

ප්‍රශ්න සංඛ්‍යාව : අටසි (08)

කාලය : පැය 03 සි

පළමු ප්‍රශ්නය ඇතුළුව මුළු ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

පළමු ප්‍රශ්නයට පිළිතුරු සැපයීම අතිවාර්ය වේ.

ප්‍රශ්න අංක 01

(01) පහතින් දී ඇති සිද්ධිය කියවා ඇසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

#### 'මිගාහ පරීවර්තනය'

'මිගා ශ්‍රී ලංකා' නොදුරුන්තයේ තම මව සමාගම වන NCC (නොදුරුන් කොකෝවා සමාගම/ Nederland Cocoa Company) සඳහා කොකෝවා සැකසීම සිදුකරයි. NCC ආයතනය විසින් 'මිගා' ආයතනය මැතකදී අන්තර් කරගත් අතර, NCC ආකෘතිය සමඟ අනුගතවීම සඳහා මිගා ආයතනයට පස් අවුරුදු උපායකීලි සැලසුම් ආකෘතියක් ලබා දී ඇත. ලංකාවේ අදාළ මෙහෙවර මිගා හි දියත් කිරීම සඳහා උපදේශකවරයකු පත්කළ අතර, උපදේශකවරයාගේ මූලික නිරික්ෂණය වූයේ, 'මිගා ආයතනය තම සිතැයිපරිදී අවිධිමත් හා ස්වභාවික ලෙස උපායකීලි සැලසුම්, ප්‍රතිඵලන්ති හෝ මගපෙන්වීම් නොමැතිව සූයා කරමින් සිටින බවයි.'

මෙගා ආයතනය පසුගිය වසර 15 පුරාවට සිදුකරමින් සිටින්නේ අන්තර්ජාතික ගණුදෙනුකරුවන් විසින් තමන්ට ලබාදෙන අරමුණු ඉංජි සිද්ධ කිරීම සඳහා කොකෝවා කැපීම හා සැකසීම පමණි. මේ අනුව 'අයවිය' මිගා ගේ ප්‍රධාන මෙහෙයුම් මගපෙන්වීම වී ඇත. මිගා හි කළමනාකාර අධ්‍යක්ෂක වන ගෝකුල

සිරිසේන ගේ උග්‍රවරයාත්මක ආයතනයේ පැවැත්ම පිටුපස වූ ප්‍රධාන බලවෙශය වී ඇත.

මිග ආයතනයේ දූනට ප්‍රධාන ගැටුණ සිළයක් පවතී. පළමුව NCC ආයතනය මගින් ලබා දී ඇති පස් අවුරුදු උපාය සැලසුම් හා අනුගතවීම සඳහා සියලු මෙහෙයුම් ක්‍රියාත්මක ඒකාබද්ධ කිරීමට මනා කළමනාකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම. මෙයට සේතුව වන්නේ, කළමනාකරණය සතු විය යුත්තේ 'හර තැනැදී හර තීරණය ගැනීමට' තම විනිශ්චය හා පෙෂරුණය හාවිතා කිරීම මිය, විද්‍යාව හෝ තාක්‍රිය හාවිතා කිරීම නොවේ.' යන ආයතන කළමනාකාර අධ්‍යක්ෂකගේ විශ්වාසයයි. දෙවනුව, තම ඉහළ කළමනාකරුවන්ට, තම කළමනාකරණ භූමිකා කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය ප්‍රත්‍යුම්ව ලබාදීම. තෙවනුව NCC හි පස් අවුරුදු උපායික සැලසුම් ක්‍රියාවේ ගයදීම හා එම අනුගතවීම සඳහා තම අභ්‍යන්තර හා බාහිර පාරිසරික විශ්ලේෂණයක් සිදුකිරීම හා අවසාන ලෙස පස් අවුරුදු සැලැස්මට සමගාමීව මිග හි සමස්ථ සැලසුම්කරණය ක්‍රියාත්මක කිරීමයි.

මධ්‍ය පස්අවුරුදු සැලසුම්කරණ ක්‍රියාවලියක් සඳහා තෝරාගත් උපදේශකවරයකු යැයි සලකන්න.

- අ) කළමනාකාර අධ්‍යක්ෂකගේ කළමනාකරණය පිළිබඳව ඇති අදහස හා ඔබ එකා වන්නේද? ඔබේ පිළිතුර සනාථ කරන්න.

(ලකුණු 08)

- ආ) මෙටැනි ආයතනයකට කුමන කළමනාකරණ භූමිකා හා නිපුණතා අවශ්‍යවේද? ඔබේ පිළිතුර සනාථ කරන්න.

(ලකුණු 08)

- ඇ) NCC ආයතනයේ පස් අවුරුදු සැලසුම් ආකෘතියට අනුගතවීම සඳහා සමස්ථ සැලසුම් ක්‍රියාවලිය සිදුකළ යුතු ආකාරය පෙන්වමින් වාර්ථාවක් පිළිගෙල කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 28)

## ප්‍රශ්න අංක 02

- අ) "තම කාර්යයන් සිදුකිරීම සඳහා කළමනාකරුවන්ට තාක්ෂණීක නිපුණතා පමණක් ප්‍රමාණවත් වේ." මෙම ප්‍රකාශය සමඟ ඔබ එකාග්‍රත්තීන්ද? ඔබේ පිළිතුර සනාථ කරන්න.

(ලකුණු 08)

- ආ) කළමනාකරුවන්ට තම කාර්යයන් සිදුකිරීමට 'Mintzberg' ගේ කළමනාකරණ භූමිකා විද්‍යත් වන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 18)

**ප්‍රයෝග අංක 03**

- අ) උදාහරණයක් මගින් සංවිධාන පරීසරය පිළිබඳව වර්ගීකරණයක් ඉදිරිපත් කරන්න.

(ලකුණු 06)

- ආ) උදාහරණයක් හාවිතයෙන් අඩුම වශයෙන් දැක්වා, දුර්වලතා, අවස්ථා හා තර්ජනයන් දෙක බැංකින් පෙන්වමින් SWOT විශ්ලේෂණය පැහැදිලි කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 18)

**ප්‍රයෝග අංක 04**

- අ) "සංවිධානකරණය" හා "සංවිධාන ආකෘතිය" අතර වෙනස දක්වන්න.

(ලකුණු 06)

- ආ) පහත ප්‍රකාශ සමග ඔබ එකඟයැයි දක්වා ඔබගේ අදහස කෙටියෙන් සාධාරණීය කරන්න.

- i. 'සේවකයකු තම රැකියාව තුළ විශේෂිකරණය වනාවිට වැඩි විශේෂිකරණය තුළ ඇති වන නොපිරිමැසුම් ඇතිවේ.'
- ii. 'වඩා ප්‍රවලිත දෙපාර්තමේන්තුකරණ ප්‍රශේදය වන්නේ පාරිභාශික දෙපාර්තමේන්තුකරණයයි.
- iii. විධානදීමේ ඒකීයාවය (unity of command) තොරතුරු තාක්ෂණය සමග වර්තමානයේ වඩා උචිත වේ.'
- iv. පාලන පරියක පූර්ල් හා පැවත්වන තීරණය වීමට කළමනාකරණ කුසලතා හා හැකියා පමණක් බලපායි.
- v. විමධ්‍යගතකරණයේ තව ප්‍රව්‍යතාවය වනුයේ සේවක බලගැනීමියි.
- vi. දැඩි තීරණ මගින් ආයතනය පාලනයට් යනු (High Formalization) සේවකයන්ගේ කටයුතුවලට පූර් වශයෙන් බාධා පැමිණවීම වේ.

(ලකුණු 02 x 6 = 12)

(මුළු ලකුණු 18)

## ප්‍රශන අංක 05

- අ) නායකයෙහේ මූලික කර්තවා කුමක්ද? (ලකුණු 03)
- ආ) නායකයා හා කළමනාකරුවා අතර වෙනස දක්වන්න. (ලකුණු 05)
- ඇ) පහත ප්‍රකාශ විවේචනයෙන්මකව විමසන්න.
- 'නායකකරණයේ ගති ලක්ෂණ නායාය විවිධ අවස්ථාවන්හිදී සාර්ථක නායකත්වයට අවශ්‍ය විවිධ පෙළරුම ගතිලක්ෂණ තද්‍යතාගැනීම කෙරෙහි අවධානය යොමුකරයි.'
  - 'නායකත්ව ගෙවිය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස වේ.'
- (ලකුණු 05 x 2 = 10)  
(මුළු ලකුණු 18)

## ප්‍රශන අංක 06

- අ) සේවක අභිජ්‍රේරණයේ ප්‍රධාන වාසි දෙක කුමක්ද? (ලකුණු 02)
- ආ) සේවක අභිජ්‍රේරණ ප්‍රධාන දෙකක් උදාහරණ සහිතව කෙටියෙන් පහදන්න.
- (ලකුණු 06)
- ඇ) 'රැකියා නිර්මාණය, සේවක අභිජ්‍රේරණය, රැකියා කාජේතිය, සේවක කැපවීම, සේවක නොපැමිණීම හා සේවකයා සේවය අක්‍රායාමට හේතු වේ.' ඔබ මෙම ප්‍රකාශය සමඟ එකතුවන්නේද? රැකියා නිර්මාණය කරන ගිල්ප කුමදෙකක් ඇසුරින් උදාහරණ යොදාගනිමින් ඔබගේ අදහස පැහැදිලි කරන්න.
- (ලකුණු 10)  
(මුළු ලකුණු 18)

## ප්‍රශන අංක 07

- අ) අභ්‍යන්තර සන්නිවේදනය හා බාහිර සන්නිවේදනය අතර වෙනස දක්වන්න.
- (ලකුණු 04)
- ආ) සංවිධාන පරීසරය කුල ලිඛිත හා අවාලික සන්නිවේදනයේ භූමිකා පැහැදිලි කරන්න.
- (ලකුණු 06)

- අ) සංවිධාන සත්තිවේදනයට (Organizational Communication) කොට්ඨාස 19 ව්‍යවහාර කෙසේ බලපාන්තේන්දුයි ඔබගේ පිළිබුරු උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

(ලකුණු 08)

(මුළු ලකුණු 18)

**ප්‍රශ්න අංක 08**

- අ) "පාලනය" යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

(ලකුණු 04)

- ආ) සංවිධානවලට පාලනය වැදගත් වන්නේ ඇයි?

(ලකුණු 05)

- අ/ සැලසුම්කරණ ක්‍රියාවලිය උදාහරණයක් මගින් පැහැදිලි කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

